

2018.09.21 වන දින පෙ.ව. 10.00 ට පමණ සිතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී

පවත්වන ලද නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභා රැස්වීමේ වාර්තාව.

සභභාගී වූ :

- 1. ගරු කාරක සභා සභාපති - කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා
- 2. ගරු කාරක සභික - එම්.ඒ.මේරි මාගුට මැතිතුමිය
- 3. ගරුකාරක සභික - එස්.ඒ. ජයමරත්න මැතිතුමා
- 4. ගරු කාරක සභික - ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා
- 5. ගරු කාරක සභික - ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා
- 6. ගරු කාරක සභික - ඩබ්.ඩී. චිත්තක දේවිනද සමරවීර මැතිතුමා
- 7. ගරු කාරක සභික - ඩී.ඩී. අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා
- 8. ගරුකාරක සභික - එස්. වන්ද්‍රකුමාර් මැතිතුමා
- 9. ගරු කාරක සභික - ඊ.පී. ඩී. ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසිලි මැතිතුමිය
- 10. ගරු කාරක සභික - දොණ ප්‍රකාසම් ග්‍රැන්සිස් මැතිතුමා
- 11. ගරු කාරක සභික - දනුෂ්කි ප්‍රභානි අල්මේදා මැතිතුමිය

සභභාගී වූ නිලධාරීන් :

- 1. ලේකම් - කේ.ඒ. වන්දන පද්මසිරි මහතා
- 2. ප්‍රධාන කළමනාකරණ සහකාර - කේ.ඩී. සන්ධ්‍යා මාලනී මිය
- 3. පුස්තකාලයාධිපති - හංවැල්ල - එස්.එම්. රංජනී මිය
- 4. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය
- 5. කාර්යභාර නිලධාරී - හංවැල්ල - සුමනා ජයසූරිය මිය.
- 6. කාර්යභාර නිලධාරී - කහහේන - ජී. වමරි පත්මලතා මිය
- 7. තාක්ෂණ නිලධාරී - හංවැල්ල - එන්.ඩී. හෙට්ටිආරච්චි මිය
- 8. තාක්ෂණ නිලධාරී - පාදුක්ක - එන්.පී. දිවිගල්පිටිය මිය
- 9. සංවර්ධන නිලධාරී - ඩී.පී. ඉෂානි කමලිකා මිය
- 10. සංවර්ධන නිලධාරී - ආර්.පී.එන්.පී. ජිනදාස මිය
- 11. පුස්තකාල සහායක - කහහේන - එම්.ඩී. දුලිකා ලක්මිණි මිය
- 12. පුස්තකාල සහායක - කොස්ගම - කේ.පී. කුමුදිනී ප්‍රියන්තා මිය
- 13. පුස්තකාල සහායක - හංවැල්ල - කේ.පී. නිල්මිණි මිය
- 14. පුස්තකාල භාරකරු - ඩබ්. ප්‍රියන්ති රේණුකා මිය

නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාවට පැමිණි සියලු මන්ත්‍රීවරුන් හා ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය සාදරයෙන් පිළිගත් ගරු කාරක සභා සභාපතිතුමා කාරක සභාවේ කටයුතු ආරම්භ කරන ලදී.

**01. ලිපි ලේඛණ සලකා බැලීම.**

1. සීතාවක ප්‍රදේශීය සභාව මඟින් පාලනය වන පෙර පාසල් වලින් ලබාදෙන ළමා සත්කාර සේවාව විධිමත්ව හා ගුණාත්මක ලෙසින් ලබාදීමේ අරමුණින් ආරම්භ කරන ලද පෙර පාසල් සභාසභාවන් 11 දෙනාගේ ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාලසීමාව 2018.10.10 දින සිට වසරක කාල සීමාවක් සඳහා දීර්ඝ සම්බන්ධයෙන් සලකා බැලූ කාරක සභාව, 2018.10.10 දින සිට 2019.10.09 දින දක්වා වසරක කාලයක් සඳහා ව්‍යාපෘති කාලය දීර්ඝ කිරීම සඳහා ඉදිරි මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී.
2. කළුඅග්ගල පෙර පාසල ඉදිකර ඇත්තේ පොදු කටයුතු සඳහා වෙන් කරන ලද ඉඩමක මෙන්ම සියලුම ඉඩම් වලට යන මාර්ගයක කෙළවර බැවින් එහි නිවැසියන්ගේ පොදු අවස්ථා වලදී ද ලොකු වාහනයක් හැරවීමේදී එම ස්ථානයේ පිහිටීම අනුව අඩි 20 ක් පමණ පස්සට ගෙන ගේට්ටුව සවිකරදෙන ලෙස ඉල්ලමින් කළුඅග්ගල ප්‍රාදේශීය සභා පෙර පාසල් ගුරුතුමිය වන නයනා සතිස්වන්ද්‍ර මහත්මිය විසින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.
3. “වේරගොල්ලේ තවත් ළිඳක් ඉදිකිරීම පිළිබඳවයි” යන හිසින් යුතුව 2018.07.30 දිනැතිව ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක්ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, එම ගැටළුව විසඳී ඇති බවට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා කාරක සභාව දැනුවත් කරන ලදී.
4. කොස්ගම ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ මහජන පුස්තකාලයේ පුස්තකාල සභාසභාව විසින් 2018.08.23 දිනැතිව “ළමා අංශය අලංකාර ලෙස සකස් කිරීම” යන හිසින් යුතුව කොස්ගම මහජන පුස්තකාලයේ ළමා අංශයේ බිත්තිවල ළමයින් ආකර්ෂණය වන ලෙස ළමා චිත්‍ර ඇඳ අලංකාර කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරී සහ ප්‍රජා සංවර්ධන නිලධාරී අධීක්ෂණය යටතේ එම කාර්යය ඉටුකර දීම සුදුසු බවට තීරණය කරන ලදී.
5. මීපේ - පාදුක්ක පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ වැඩ බලන පාලිකාව විසින් 2018.09.18 දිනැතිව “ආයතනයට අවශ්‍ය උපකරණ ලබාගැනීම පිළිබඳවයි” යන හිසින් යුතුව වානේ අල්මාරි 01, ගුරු මේස 01, ගුරු පුටු 02, ඇඳන් (හිලන් බේබි ඇඳන්), තිර රෙදි යාර 6 (පළල 60) (නිල් රෝස මිශ්‍ර රෙද්දක්), යෝජනා පෙට්ටියක් යන ද්‍රව්‍යයන් ලබාදෙන ලෙස ඉල්ලමින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මෙම ඉල්ලීම ඉදිරි මුදල් කමිටුව වෙත ඉදිරිපත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.
6. “පූර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථානයට අවශ්‍ය අඩුපාඩු සපුරා ගැනීම සඳහා” යන හිසින් යුතුව කොස්ගම, කනම්පැල්ල පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ ගුරුතුමිය විසින් 2018.08.23 දිනැතිව පෙර පාසල

ඇතුළත සහ පිටත තීන්ත ගැම, පෙර පාසල් පිටත බිත්තිවල රූප ඇඳීම, සෙල්ලම් මිදුල භාණ්ඩවල තීන්ත ගැම, වත්ත වටා ඇති දැල තීන්ත ගැම සහ බුදු මැදුර තීන්ත ගැම යනාදිය ඉටු කරදෙන ලෙස ඉල්ලමින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

7. පුවක්පිටිය, මිරිස්වත්ත, ශ්‍රී ජීවකාරාමය, ශ්‍රී ජීවකාරාම විහාර කාර්ය සාධක සමිතියේ ගරු සභාපති හා ගරු විහාරාධිපති පූජ්‍ය මහගල්කඩවල පියනන්ද හිමි විසින් උක්ත විහාරස්ථානයේ අභිනවයෙන් ගොඩනගාගෙන යනු ලබන දෙමහල් ගොඩනැගිල්ලේ (බහු කාර්ය සංඝාලාසය) සිව්ලිමට හා දොර ජනෙල් සඳහා අවශ්‍ය දැව සපුරා ගැනීම සඳහා ඇස්වත්ත දකුණ පොදු සුසාන භූමියේ පිහිටි කොස්ගස් 01ක්, වල්දෙල් ගස් 02ක්, බටදොඹ ගස් 01 යන ගස් කපා ගැනීම සඳහා අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලමින් 2018.08.27 දිනැතිව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් ඇස්වත්ත දකුණ ශ්‍රී බෝධිමාලාකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගරු අතිපූජ්‍ය පොප්පිටියේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ අනුමැතියට යටත්ව ලබාදීම සුදුසු බවට තීරණය කරන ලදී.

8. “ස්ථාන මාරුවක් ලබාගැනීම සඳහා” යන හිසින් යුතුව වග, මාවල්ගම, ප්‍රාදේශීය සභා පෙර පාසලේ ඩී.ජී. අශෝකා මානෙල් ගුරුතුමිය විසින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් මේ වනවිට ලේකම්තුමා විසින් තීරණයක් ගෙන ඇති බැවින් එම තීරණය අනුව කටයුතු කිරීම වඩා සුදුසු බවට කාරක සභාව තීරණය කරන ලදී.

9. කොස්ගම, ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ මහජන පුස්තකාලය විසින් “මල් පැළ ප්‍රදර්ශනය හා දේශනයක් පැවැත්වීම” යන හිසින් යුතුව මල් පැළ ප්‍රදර්ශනය හා අලෙවි වැඩසටහනක් 2018 සැප්තැම්බර් මස 28 හා 29 යන දෙදින තුළ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවත් සැප්තැම්බර් 28 වන දින පෙ.ව. 10.00 ට මල් වගාව හා සත්ව පාලනය පිළිබඳ දේශනයක්ද පැවැත්වීමට ද කටයුතු සූදානම් කර ඇති බැවින් ඒ සඳහා සියලුදෙනාම සහභාගී වන ලෙස දක්වමින් ඉදිරිපත් කරන ලද ලිපිය කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලදී.

**02. සාකච්ඡා සටහන්**

1. 2018 සිතාවක ප්‍රාදේශීය සභාව මගින් පවත්වනු ලබන සාහිත්‍ය උත්සවය ප්‍රවීණ ගීත රචක අතිපූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්, ප්‍රවීණ ගීත රචක මහින්ද වන්දුසේකරයන් සහ ජ්‍යෙෂ්ඨ රංජිත් විජේවික්‍රමයන් සමඟ “රසදීපනි” ගී රස වින්දනාත්මක දේශනයන් සමඟ සිතාවක ප්‍රතිභා සාහිත්‍ය උත්සවය 2018.10.04 දින පෙ.ව. 9.30 ට හංවැල්ල උත්සව ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බැවින් ඒ සඳහා සියලුදෙනාම සහභාගී වන ලෙස හංවැල්ල පුස්තකාලයාධිපතිතුමිය විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.
2. කියවීමේ මාසය නිමිති කරගෙන පුස්තකාල සඳහා සිසුන් බඳවා ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර පුස්තකාල කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පාසැල් වෙත ගොස් සිසුන් දැනුවත් කිරීමට තීරණය කරන ලදී.

3. පුස්තකාලයට ළමුන් බඳවා ගැනීම සඳහා අදාළ අයදුම් පත්‍ර සහතික කිරීමේදී වරිපනම් ගෙවන හෝ රජයේ සේවය කරන නිලධාරියෙකු අත්සන් කිරීම ප්‍රමාණවත් බවත් එබැවින් අයදුම්ප්‍රත්‍ය සංශෝධනය කළයුතු බවත් සාකච්ඡා කරන ලදී.